

මුදල් කොමිෂන් සභාව

අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ - 2018
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඡ (4) වගන්තියට අනුව)

2017 අගෝස්තු


මුදල් කොමිෂන්
 Chairman
 (+94) 011 2556840

ලේකම්
 Secretary
 (+94) 011 2556831

කාර්යාල
 Office
 (+94) 0112556834
 0113071324

දුරකථන
 Fax
 (+94) 011 2556836
 011 2556837

විද්‍යුත් තැපෑල
 e-mail
 fincom@slinet.lk



මුදල් කොමිෂන් සභාව
 (Established under Article 154 R of the Constitution)

நீதி அமைச்சு
 (அரசாங்கம் 154-ஐ கீழ்க் உறுப்பினர் க்கு உட்பட்டது)

FINANCE COMMISSION
 (Established under Article 154 R of the Constitution)

48, වාගා රෝಡ
 කොළඹ 04

48, වාගා රෝ
 කොළඹ-04

48, Vanna Road
 Colombo 04, Sri Lanka

අංකය
 No
 FC/3/1/2018

දිනය
 Date
 2017.08.21

අතිගරු මෙමුනිපාල සිරිසේන මැතිතුමා
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
 ජනාධිපති ලේකම් කාර්යාලය
 කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය තුළ දැක්වෙන විධි විධාන පරිදි 2018 වර්ෂය සඳහා නිර්දේශ මේ සමඟ ඉදිරිපත් කරමි. ඊට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීම සඳහා යෝජිත උපායමාර්ග හා පළාත්වල ප්‍රග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවයන් සඳහා වාර්ෂික අයවැයෙන් වෙන් කරනු ලබන අරමුදල් බෙදා හැරිය යුතු ආකාරය මෙහි අන්තර්ගත වේ.

මෙම නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (7) වගන්තියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතු අතර, එම නිර්දේශ මත ගනු ලැබූ ක්‍රියා කට්ඨාසය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වන්නේ ය.

මෙයට
 විශ්වාසී,

උද්දන එච්. පලිහක්කොඳ
 සභාපති

මුදල් කොමිෂන් සභාව

පටුන

| | |
|---|----|
| 1. හැඳින්වීම | 1 |
| 2. මුදල් කොමිෂන් සභාවේ බලතල | 1 |
| 3. පළාත් සඳහා රජයේ ප්‍රදාන | 3 |
| 4. පළාත් අවශ්‍යතා තක්සේරු කිරීම | 4 |
| 4.1 ප්‍රාග්ධන අවශ්‍යතාවය තක්සේරු කිරීම | 5 |
| 4.2 පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීම | 5 |
| 4.3 2018 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද පළාත් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවයන් | 6 |
| 4.4 ප්‍රාග්ධන අරමුදල් පළාත් අතර බෙදා හැරීම | 6 |
| 4.5 පළාත් පුනරාවර්තන අරමුදල් බෙදා වෙන් කිරීම | 8 |
| 5. පළාත් ආදායම් | 10 |
| 5.1 මධ්‍යම රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම් | 10 |
| 5.2 විමධ්‍යගත මූල්‍ය ඔස්සේ එකතු කරනු ලබන ආදායම් | 11 |
| 5.3 ආදායම් ඇස්තමේන්තු 2018 | 12 |
| 5.3.1 මධ්‍යම රජය මගින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම්. | 12 |
| 5.3.2 විමධ්‍යගත මූල්‍ය මගින් එකතු කිරීමට අපේක්ෂිත ආදායම් 2018 | 13 |
| 6. ප්‍රතිපත්ති නිර්දේශයන් | 15 |

වගු

| | |
|---|----|
| වගුව 1: වාර්ෂිකව ජාතික අයවැය මගින් පළාත් සඳහා වෙන් කළ අරමුදල් ප්‍රතිශතය | 2 |
| වගුව 2: ප්‍රාග්ධන හා සුනරාවර්තන අවශ්‍යතා – 2018..... | 6 |
| වගුව 3: 2018 වර්ෂය සඳහා පළාත් වෙත ප්‍රාග්ධන අරමුදල් වෙන් කරනු ලබන ප්‍රතිශත | 7 |
| වගුව 4: 2018 වර්ෂය සඳහා තක්සේරු කරන ලද පළාත් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් | 8 |
| වගුව 5 : 2018 වර්ෂය සඳහා තක්සේරු කරන ලද පළාත් සාමූහික ප්‍රදාන..... | 9 |
| වගුව 6: 2018 වර්ෂය සඳහා තක්සේරු කරන ලද පළාත් පාලන ආයතන සඳහා මාරු කිරීම් - 2018..... | 9 |
| වගුව 7: ජාතිය ගොඩනැගීමේ බදු සහ මුද්දර ගාස්තු පළාත් අතර බෙදා වෙන්කරනු ලබන ප්‍රතිශත | 10 |
| වගුව 8: රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම් | 11 |
| වගුව 9: විමධ්‍යගත මූලාශ්‍ර ඔස්සේ එකතු කරනු ලබන ආදායම් (මැයි මාසය දක්වා) 2017..... | 12 |
| වගුව 10 : මධ්‍යම රජය විසින් පළාත් වෙත මාරු කිරීමට අපේක්ෂා කරනු ලබන ආදායම - 2018..... | 13 |
| වගුව 11: අපේක්ෂිත ආදායම් 2018..... | 14 |
| වගුව 12: 2018 වර්ෂයේදී මුද්දර බදු සහ උසාවි දඩ ලෙස පළාත් පාලන ආයතන වෙත මාරු කිරීමට අපේක්ෂිත ආදායම..... | 14 |

ඇමුණුම්

| | |
|--|-----|
| ඇමුණුම් 1 : සාමූහික ප්‍රදාන වෙන් කිරීම් හා අරමුදල් නිදහස් කිරීම් - 2013-2017 | i |
| ඇමුණුම් 2: පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන වෙන් කිරීම් හා අරමුදල් නිදහස් කිරීම් - 2013-2017..... | i |
| ඇමුණුම් 3: උපමාන පාදක ප්‍රදාන වෙන් කිරීම් හා අරමුදල් නිදහස් කිරීම් - 2013-2017..... | ii |
| ඇමුණුම් 4: 2017 වර්ෂයේ සංඛ්‍යානමය ක්‍රමවේදයට තෝරා ගන්නා ලද විචල්‍යයන්..... | ii |
| ඇමුණුම් 5 : පළාත් ආදායම් එකතු කිරීමේ මූලාශ්‍ර - 2016..... | iii |

1. හැඳින්වීම

1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 154 ජ වගන්තිය යටතේ පිහිටුවන ලද මුදල් කොමිෂන් සභාව විසින්, 2018 වර්ෂය සඳහා රජය විසින් වෙන් කරනු ලබන අරමුදල් පළාත් අතර බෙදා වෙන් කළ යුතු ප්‍රතිපත්තිවලට අදාළව කොමිෂන් සභාවේ නිර්දේශ අතිගරු ජනාධිපතිතුමා වෙත මෙමඟින් ඉදිරිපත් කර ඇත.

මෙම නිර්දේශ පිළියෙළ කිරීමේ ක්‍රියාවලියේ දී පළාත් විසින් ඉල්ලුම් කරන ලද මූල්‍ය අවශ්‍යතා එක් එක් පළාත් සභාව සමඟ සමාලෝචනය කරන ලද අතර මුදල් කොමිෂන් සභාවේ ව්‍යවස්ථාමය විධිවිධාන අනුව එකඟ වූ මූල්‍ය අවශ්‍යතාවන් තර්කානුකූලව බෙදා වෙන් කර ඇත.

එසේම, වසර 30 ක පමණ කාලයක සිට මුදල් කොමිෂන් සභාවේ අත්දැකීම් අනුව යමින්, රටේ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයට මග සැලසෙන වෙනත් ප්‍රතිපත්ති නිර්දේශ ද මෙමඟින් ඉදිරිපත් කරනු ලැබේ.

නිර්ණය කරන ලද පළාත් අවශ්‍යතා සඳහා රජය විසින් ප්‍රමාණවත් අරමුදල් ලබා දෙනු ඇති බවට මුදල් කොමිෂන් සභාව අපේක්ෂා කරයි. තවද, මෙම වාර්තාව මඟින් ප්‍රාදේශීය විෂමතාවයන් අවම කරමින් ජනතාවට ඉහළ සමාජ හා ආර්ථික තත්වයක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන "ප්‍රතිපත්තිමය නිර්දේශ" රජයේ අවධානය සඳහා යොමු කර ඇත.

2. මුදල් කොමිෂන් සභාවේ බලතල

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දහතුන්වැනි සංශෝධනය මගින් මුදල් කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සම්පාදනය කර ඇත. කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම වන්නේ රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් ළඟා කර ගැනීමේ අරමුණින් පළාත් නවය අතර මුදල් වෙන් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති, මූලධර්ම සහ මාර්ගෝපදේශ අතිගරු ජනාධිපතිවරයා වෙත ලබා දීම වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (3), (4) සහ (5) වගන්තින් හී සඳහන් පරිදි මුදල් කොමිෂන් සභාවේ බලතල පහත පරිදි වේ.

- (1.) පළාත් අවශ්‍යතා සපුරාලීමේ කාර්යය සඳහා ප්‍රමාණවත් අරමුදල් ආණ්ඩුව විසින් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව සහ කොමිෂන් සභාව විමසා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන්කර දිය යුත්තේය.
- (2.) කොමිෂන් සභාවේ වගකීම වනුයේ ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමයි. එනම්,

(අ) පළාත් සභාවලට රජය විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන අරමුදල් පළාත් අතර බෙදා දීමේදී අනුගමනය කළයුතු ප්‍රතිපත්ති , සහ

(ආ) පළාත්වල මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවට යොමුකරන ලද වෙනත් යම් කාරණයක් ද වේ.

(3.) රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගනිමින් එවැනි ප්‍රතිපත්ති මුදල් කොමිෂන් සභාව විසින් සම්පාදනය කළ යුතු අතර, ඒ අනුව,

- I. එක් එක් පළාතේ ජනගහනය
- II. එක් එක් පළාතේ ඒක පුද්ගල ආදායම
- III. පළාත් අතර සාමාජයීය ආර්ථික විෂමතා අනුක්‍රමිකව අඩු කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීම
- IV. එක් එක් පළාතේ ඒක පුද්ගල ආදායම සහ පළාත් අතර වැඩිම ඒක පුද්ගල ආදායම අතර වෙනස අනුක්‍රමිකව අඩු කිරීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඡ (7) වගන්තියට අනුව " මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද සෑම නිර්දේශයක්ම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සැලැස්විය යුතු අතර එම නිර්දේශ මත ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ දැයි පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය".

පහත වගුව 1 මගින් දැක්වෙනුයේ වාර්ෂික අයවැය මගින් පළාත් සභාවන්හි ප්‍රාග්ධන සහ පුනරාවර්තන අවශ්‍යතා සඳහා අරමුදල් වෙන්කර ඇති ආකාරය ප්‍රතිශතාත්මක වශයෙනි.

පළාත් වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය සමස්ත ජාතික ප්‍රතිපාදන සමඟ සැසඳීමේදී අඛණ්ඩව සුළු ප්‍රතිශතයක් බව එම තොරතුරු අනුව මැනවින් නිරීක්ෂණය වේ. එසේම, පවත්නා රාජ්‍ය ගිණුම්කරණ ක්‍රමය තුළ යම් පළාතකට වාර්ෂිකව වෙන්කරන ලද මුළු අරමුදල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් වී නොමැත.

වගුව 1: වාර්ෂිකව ජාතික අයවැය මගින් පළාත් සඳහා වෙන් කළ අරමුදල් ප්‍රතිශතය

| කාණ්ඩය | වර්ෂය | |
|------------|-------|-------|
| | 2016 | 2017 |
| ප්‍රාග්ධන | 1.6% | 0.95% |
| පුනරාවර්තන | 9.06% | 8.25% |

පළාත් වෙත බලය පවරන ලද විෂයයන් සඳහා පළාත් සභා වෙනුවට රේඛීය අමාත්‍යාංශ වෙත සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් වන බැවින් ඉහත 2(1) හි ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය ඉටු වන පරිදි පළාත් අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් අරමුදල් යෙදවීම අසීරු වී ඇති බව මෙන්ම, එම අරමුදල් 'තුලින ප්‍රාදේශීය සංවර්ධනය' ඉලක්ක කර ත්‍යාග අවශ්‍යතා තක්සේරු කිරීම තුළින් ආයෝජනය නොකෙරෙන බව ද පෙනී ගොස් ඇත. මෙම තත්වය මුදල් කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන පළාත් අවශ්‍යතා තක්සේරු කිරීම කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇත.

3. පළාත් සඳහා රජයේ ප්‍රදාන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය මගින් නියම කර ඇති පරිදි රජය විසින් මුදල් කොමිෂන් සභාව විමසා පළාත්වල මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් අරමුදල් වෙන් කිරීම අවශ්‍ය වේ. ඒ අනුව,:

(අ) පළාත් මූල්‍ය ප්‍රදාන ඇස්තමේන්තු කිරීමේදී ඒ සඳහා විශ්ලේෂණය කරන ලද පළාත් අවශ්‍යතාවය, ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා පදනම් කරගනු ලැබේ. වාර්ෂික අයවැයෙන් පළාත් වෙත අරමුදල් වෙන් කිරීම සඳහා කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලැබූ අරමුදල් අවශ්‍යතාවය රජය වෙත දැනුම් දීම සිදු කරනු ලැබේ.

(ආ) ප්‍රාදේශීය විෂමතා අවම කිරීමේ අරමුණ ඇතිව පළාත් අතර එම අරමුදල් බෙදා වෙන් කිරීම සිදු කරනු ලබයි.

පළාත් අතර එම අරමුදල් වෙන්කිරීමේ හා බෙදාහැරීමේ ක්‍රියාවලිය 2018 වර්ෂයේ දී පහත ප්‍රදාන මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

සාමූහික ප්‍රදාන - සාමූහික ප්‍රදානය යනු සේවා සැපයුම පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පළාත් පුනරාවර්තන වියදම් අවශ්‍යතා සපුරාලීම සඳහා කෙරෙන ප්‍රදානයයි. පළාත් සභා කාර්ය මණ්ඩල වැටුප් හා වේතන, පළාත් පුනරාවර්තන වියදමේ ප්‍රධාන කොටසකි. ඒ අනුව, වැටුප් හා වේතන තක්සේරු කිරීමේදී, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කාර්ය මණ්ඩලය තුළ සිටින ත්‍යාග කාර්ය මණ්ඩලය සලකා බලනු ලබයි. මෙම ප්‍රතිපාදන තුළ පළාත් පාලන ආයතන වල සාමාජිකයින්ගේ දීමනා, කාර්ය මණ්ඩල වැටුප් හා වේතන ප්‍රතිපූරණය සඳහා කරනු ලබන මාරුකිරීම් සහ යටිතල පහසුකම් නඩත්තු කිරීම මත වන වියදම් ද ඇතුළත් වේ. (2013 සිට 2017 දක්වා වූ කාල සීමාව තුළ සාමූහික ප්‍රදානය වෙන්කිරීම හා නිදහස් කිරීම ඇමුණුම 1 හි දක්වා ඇත.)

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG) - විවිධ විමධ්‍යගත විෂයයන් යටතට ගැනෙන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශේෂ අවධානය යොමු කරමින් ප්‍රාග්ධන ස්වරූපයේ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා PSDG වෙන් කරනු ලැබේ. මුළු ප්‍රාග්ධන වියදමෙන් වැඩි ප්‍රමාණයක් හිමි කර ගන්නා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ආයෝජනය කිරීමේදී නිසි සැලසුම්කරණ රාමුවක් අනුගමනය කල යුතුය. සංවර්ධන ව්‍යාපෘති වල ආයෝජනය කිරීම සඳහා මෙම ප්‍රදානය විවිධ අංශ අතර බෙදා දෙනු ලැබේ. (2013-2017 දක්වා කාලය තුළ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන වෙන් කිරීම හා නිදහස් කිරීම ඇමුණුම 2 හි දක්වා ඇත.)

විශේෂ අවශ්‍යතා සහිත ගම්මාන වල පදිංචිකරුවන්ගේ සමාජයීය හා ආර්ථික තත්ත්වය නගාසිටුවීම සඳහා විශේෂ ප්‍රදානයක් PSDG යටතේ වෙන් කරනු ලැබේ.

මීට අමතරව, මුල් සැලැස්මට ඇතුළත් නොවන ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී ඇතිවන "පරතර පිරවීම" සඳහා නම්‍යශීලී අරමුදල වශයෙන් PSDG යටතේ සුළු ප්‍රතිපාදනයක් වෙන් කරනු ලැබේ.

උපමාන පාදක ප්‍රදාන (CBG) - මෙය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG) හා සමාන ප්‍රදානයක් වන අතර, ජනතාවගේ සමාජ-ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම තුලින් ප්‍රාදේශීය විෂමතා අවම කිරීම අරමුණු වේ. මේ යටතේ පළාත් වෙත ලබාදෙන ප්‍රතිපාදන පළාතේ සංවර්ධන කටයුතු සඳහා සිය අභිමතය පරිදි වියදම් කල හැක. කෙසේ වෙතත්, කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව පළාත් විසින් මෙම දීමනාව භාවිතා කිරීම අවශ්‍යවේ. (2013-2017 දක්වා කාල පරිච්ඡේදය තුළදී උපමාන පාදක ප්‍රදානය වෙන් කිරීම සහ නිදහස් කිරීම ඇමුණුම 3 හි දක්වා ඇත.)

ආදායම් කාර්ය සාධන ප්‍රදාන (RPG) - පළාත් ආදායම් දිරිගැන්වීම සඳහා මුදල් කොමිෂන් සභාව " ආදායම් කාර්යසාධන ප්‍රදාන " ලෙස නව ප්‍රදානයක් නිර්දේශ කරනු ලැබේ. මෙය විමධ්‍යගත ආදායම් එකතු කිරීම මත පදනම් වූ සංවර්ධනය මූලික කරගත් ප්‍රදානයකි. පළාතේ ප්‍රාග්ධන ස්වරූපයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සිය අභිමතය පරිදි මෙම ප්‍රදාන යොදා ගැනීමට පළාත් වෙත බලය පැවරේ.

4. පළාත් අවශ්‍යතා තක්සේරු කිරීම

මුදල් කොමිෂන් සභාව සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර පළාත් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාග්ධන හා පුනරාවර්තන මූල්‍ය අවශ්‍යතා සඳහා වන ඉල්ලීම් සැලකිලිමත්ව පිරික්සනු ලැබේ. තවද රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති, රාජ්‍ය වියදම් කළමනාකරණය, පළාත් වල මධ්‍යකාලීන සංවර්ධන සැලසුම් සහ පෙර වර්ෂවල පළාත් වල රාජ්‍ය අරමුදල් වියදම් කිරීම පිළිබඳව ද සැලකිල්ලට ගනී.

ප්‍රාග්ධන අවශ්‍යතා තක්සේරු කිරීමේදී ජාතික ප්‍රතිපත්ති රාමුව හා පළාත් මධ්‍යකාලීන සැලසුම් තුළ අන්තර්ගත පහත කරුණු පිළිබඳ මුදල් කොමිෂන් සභාවේ අවධානය යොමු කර ඇත.

- සේවා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම
- සැලසුම්ගත ප්‍රතිඵල ඵලදායී ලෙස ළඟා කර ගැනීම
- ද්විකරණය හා සම්පත් නාස්තිය වැළැක්වීම
- ප්‍රමුඛ අවශ්‍යතා
- පළාත් ආයතනවල ධාරිතා සංවර්ධනය
- විෂය පථය හා අදාලත්වය

4.1 ප්‍රාග්ධන අවශ්‍යතාවය තක්සේරු කිරීම

ප්‍රාග්ධන අවශ්‍යතාවය නිසිලෙස තක්සේරු කිරීම සඳහා 2018 - පළාත් ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ මාර්ගෝපදේශය 2017 වර්ෂයේ ජනවාරි මස තුළ නිකුත් කරන ලදී.

වාර්ෂික ප්‍රාග්ධන අවශ්‍යතා සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි නිසි අවධානය යොමු කර ඇත.

- රජයේ සංවර්ධන ප්‍රතිපත්ති
- උප ජාතික මට්ටමේ ක්‍රියාත්මක රජයේ විශේෂ සංවර්ධන වැඩසටහන්
- නිරසාර සංවර්ධන අරමුණු (SDGs) ළඟා කර ගැනීම
- පළාත්වල භෞතික හා මානව සම්පත් ප්‍රශස්ථ මට්ටමින් උපයෝජනය
- පළාත් අතර මෙන්ම පළාත් තුළ සංවර්ධන විෂමතා අවම කිරීම
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති සුදානම හා එම ව්‍යාපෘතිවල ශක්‍යතාවය
- රාජ්‍ය ආයෝජන වැඩසටහන (PIP) සමග අනුගත වීම

4.2 පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීම

මුදල් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ මත පදනම්ව පළාත් විසින් ඉදිරිපත් කරන පුනරාවර්තන අවශ්‍යතාවය තක්සේරු කිරීමේදී පහත දැක්වෙන ප්‍රධාන ප්‍රතිපත්ති කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගනු ලබයි.

- අනුමත කාර්ය මණ්ඩලය
- පළාත් මට්ටමින් සිටින කාර්ය මණ්ඩලය හා පුරප්පාඩු
- පළාත් සභා වෙත රේඛීය අමාත්‍යාංශ වලින් එකඟ වූ නව පත්වීම්

- පුද්ගල පඩිනඩි , හිඟ වැටුප් හා කාර්ය මණ්ඩල ණය පිළිබඳව ඇස්තමේන්තු
- ප්‍රාග්ධන වත්කම් නඩත්තු කිරීම ඇතුළු අනෙකුත් පුනරාවර්තන වියදම් ඇස්තමේන්තු
- මහජන ජන්දයෙන් තේරී පත්වූ සාමාජිකයින් සඳහා දීමනා
- පළාත් පාලන ආයතන හා අනෙකුත් ආයතන වෙත කරනු ලබන මාරු කිරීම්
- රජයේ අදාල වකුලේඛ

4.3 2018 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද පළාත් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවයන්

පළාත් විසින් 2018 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද වාර්ෂික පළාත් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවය වගු අංක 02 හි දක්වා ඇත.

වගුව 2: ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා – 2018

| පළාත | ප්‍රාග්ධන | පුනරාවර්තන* | එකතුව |
|--------------|---------------|----------------|----------------|
| බස්නාහිර | 6,125 | 52,559 | 58,684 |
| මධ්‍යම | 7,319 | 41,055 | 48,374 |
| දකුණ | 12,400 | 30,918 | 43,318 |
| උතුර | 10,310 | 25,800 | 36,110 |
| වයඹ | 6,762 | 32,243 | 39,005 |
| උතුරු මැද | 13,658 | 21,137 | 34,795 |
| ඌව | 6,434 | 22,980 | 29,414 |
| සබරගමුව | 5,936 | 27,442 | 33,378 |
| නැගෙනහිර | 13,644 | 25,305 | 38,949 |
| එකතුව | 82,588 | 279,439 | 362,027 |

මූලාශ්‍රය: පළාත් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා -2018

සටහන: *මුද්දර ගාස්තු හා උසාවි දඩ ඇතුළත් නොවන අතර කාර්ය මණ්ඩල පුරප්පාඩු ඇතුළත්වේ.

පළාත් විසින් ඉල්ලා සිටින ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවය පිළිවෙලින් රුපියල් මිලියන 82,588 ක් හා රුපියල් මිලියන 279,439 වේ. ඒ අනුව 2018 වර්ෂය සඳහා මුළු අරමුදල් අවශ්‍යතාවය රුපියල් මිලියන 362,027 වේ.

4.4 ප්‍රාග්ධන අරමුදල් පළාත් අතර බෙදා හැරීම

පළාත් අතර බෙදා හරින මුළු ප්‍රාග්ධන අරමුදල් ප්‍රමාණය පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් සඳහා තක්සේරු කරන ලද පළාත් අවශ්‍යතාවය පිළිබඳව මහා භාණ්ඩාගාරය හා මුදල් කොමිෂන් සභාව අතර සාකච්ඡා වාර කිහිපයක් පවත්වන ලදී. පළාත් අතර “බෙදා වෙන් කළ හැකි අගය” බෙදා හැරීම තෝරාගත් නිර්ණායක මත පදනම්ව සිදු කර ඇත.

මුදල් කොමිෂන් සභාව විසින් පළාත් අතර ප්‍රාග්ධන අරමුදල් තාර්කික ආකාරයකින් (ආදායම් කාර්ය සාධන ප්‍රදාන හැර) බෙදා හැරීම සඳහා, බහු විචල්‍ය සංඛ්‍යාත ක්‍රමවේදයක් වන “සාධක විශ්ලේෂණය” යොදා ගනිමින් වැඩිදියුණු කරන ලද සංඛ්‍යාත සූත්‍රයක් යොදාගෙන ඇත.

මුදල් කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පළාත් මට්ටමේ පහත සඳහන් නිර්ණායක භාවිතා කරමින් සංඛ්‍යාතමය සූත්‍රය සකස් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දෙන ලදී.

- ජනගහනය
- පළාත් දළ දේශීය නිෂ්පාදනය
- දිරිද්‍රතා අනුපාතය
- මධ්‍යන්‍ය මාසික ඒකපුද්ගල අදායම
- එක් වෛද්‍යවරයකු සඳහා වන පුද්ගලයින් සංඛ්‍යාව
- විද්‍යා විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් ප්‍රතිශතය

2018 වර්ෂයේදී සංඛ්‍යාතමය ක්‍රමවේදයට අනුව ප්‍රාග්ධන අරමුදල් (පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදාන) පළාත් මට්ටමින් බෙදා හැරීම සඳහා පහත දැක්වෙන ප්‍රතිශතයන් භාවිතා කරන ලදී. (වගු අංක 03)

වගු 3: 2018 වර්ෂය සඳහා පළාත් වෙත ප්‍රාග්ධන අරමුදල් වෙන් කරනු ලබන ප්‍රතිශත

| පළාත | සංයුක්ත දර්ශකය * | වෙන් කිරීමේ ප්‍රතිශතය |
|-----------|------------------|-----------------------|
| බස්නාහිර | 0.58631 | 6.36 |
| මධ්‍යම | 0.89621 | 9.72 |
| දකුණ | 0.89543 | 9.71 |
| උතුර | 1.27113 | 13.78 |
| වයඹ | 0.94187 | 10.21 |
| උතුරු මැද | 1.10997 | 12.04 |
| ඌව | 1.29017 | 13.99 |
| සබරගමුව | 1.04710 | 11.35 |
| නැගෙනහිර | 1.18388 | 12.84 |

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

සටහන: * එක් එක් පළාත් සඳහා ව්‍යුත්පන්න කරන ලද සංයුක්ත දර්ශක

අරමුදල් වෙන් කිරීම සඳහා සංඛ්‍යාතමය ක්‍රමවේදයට තෝරා ගන්නා ලද විචල්‍යයන් ඇමුණුම අංක 04 මගින් දැක්වේ. 2018 වර්ෂයේ පළාත් සඳහා වෙන් කරන ලද තක්සේරු ගත ප්‍රාග්ධන අවශ්‍යතාවය වගු අංක 04 හි දක්වා ඇත.

වගුව 4: 2018 වර්ෂය සඳහා තක්සේරු කරන ලද පළාත් ප්‍රාග්ධන අවශ්‍යතාවයන්

(රු.මි)

| පළාත | අවශ්‍යතා තක්සේරුව - 2018 | | |
|--------------|-------------------------------|--------------------|--------------------------|
| | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | උපමාන පාදක ප්‍රදාන | අදායම් කාර්යසාධන ප්‍රදාන |
| බස්නාහිර | 3,116.40 | 508.80 | 1,036.00 |
| මධ්‍යම | 4,762.80 | 777.60 | 250.00 |
| දකුණු | 4,757.90 | 776.80 | 31.00 |
| උතුරු | 6,752.20 | 1,102.40 | 584.00 |
| වයඹ | 5,002.90 | 816.80 | 350.00 |
| උතුරුමැද | 5,899.60 | 963.20 | 203.00 |
| ඌව | 6,855.10 | 1,119.20 | 237.00 |
| සබරගමුව | 5,561.50 | 908.00 | 50.00 |
| නැගෙනහිර | 6,291.60 | 1,027.20 | 259.00 |
| එකතුව | 49,000.00 | 8,000.00 | 3,000.00 |

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

පළාත් වලට ප්‍රාග්ධන ප්‍රතිපාදන ලබාදීම සඳහා භාවිතා කරන පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදාන වලට අමතරව පළාත් අදායම් එකතු කිරීම් දිරිමත් කිරීම සඳහා ආදායම් කාර්ය සාධන ප්‍රදාන හඳුන්වාදී ඇත. එබැවින් මෙම නව ප්‍රදාන 2018 වර්ෂයේ ජාතික අයවැය තුළට ඇතුළත් විය යුතුය.

4.5 පළාත් පුනරාවර්තන අරමුදල් බෙදා වෙන් කිරීම

මුදල් කොමිෂන් සභාව විසින් සිදුකරන ලද පළාත් පුනරාවර්තන අවශ්‍යතා තක්සේරුව පහත වගු අංක 05 හි දක්වා ඇත. සාමූහික ප්‍රදාන තක්සේරු කිරීමේදී පළාත්වල සමස්ත පුනරාවර්තන අවශ්‍යතාවයන් ඇස්තමේන්තු ගත පළාත් ආදායම (පළාත් විසින් එකතු කරනු ලබන ආදායම සහ පළාත් වෙත මාරු කරනු ලබන ආදායම) අඩුකර ඇත.

වගුව 5 : 2018 වර්ෂය සඳහා තක්සේරු කරන ලද පළාත් සාමූහික ප්‍රදාන

(රු.'000.)

| පළාත | ඇස්තමේන්තුගත මුළු පුනරාවර්තන වියදම** | පළාත් ආදායම් ඉලක්කය (මුද්දර ගාස්තු හා දඩ මුදල් හැර) | පළාත් වෙත කරනු ලබන ඇස්තමේන්තු ගත රජයේ ආදායම් මාරු කිරීම්* | තක්සේරු කරන ලද පළාත් සාමූහික ප්‍රදාන |
|--------------|--------------------------------------|---|---|--------------------------------------|
| බස්නාහිර | 49,851,136 | 7,300,000 | 26,400,000 | 16,151,136 |
| මධ්‍යම | 34,904,464 | 1,725,000 | 4,950,000 | 28,229,464 |
| දකුණ | 31,286,427 | 1,910,000 | 4,950,000 | 24,426,427 |
| උතුර | 24,309,945 | 750,000 | 2,750,000 | 20,809,945 |
| වයඹ | 32,456,839 | 1,940,000 | 4,950,000 | 25,566,839 |
| උතුරුමැද | 20,452,411 | 1,100,000 | 2,750,000 | 16,602,411 |
| ඌව | 21,076,215 | 1,090,000 | 2,750,000 | 17,236,215 |
| සබරගමුව | 27,108,062 | 1,430,000 | 2,750,000 | 22,928,062 |
| නැගෙනහිර | 25,419,660 | 920,000 | 2,750,000 | 21,749,660 |
| එකතුව | 266,865,159 | 18,165,000 | 55,000,000 | 193,700,159 |

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

සටහන - * රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ව්‍යුලේඛ අංක 01/2010 අනුව

** පළාත් පාලන ආයතන සඳහා මාරු කිරීම්, පුරප්පාඩු, හිඟ වැටුප් හා රේඛීය අමාත්‍යාංශ වලින් කරනු ලබන අනුයුක්ත කිරීම් ඇතුළත් වන අතර මුද්දර ගාස්තු හා දඩ මුදල් ඉවත් කර ඇත.

පහත වගු අංක 6 මගින් දක්වා ඇති පළාත් පාලන ආයතන වෙත වන මාරු කිරීම් ඉහත වගු අංක 5හි දක්වා ඇති තක්සේරු කරන ලද පළාත් සාමූහික ප්‍රදාන තුළ ද ඇතුළත්වේ.

වගුව 6: 2018 වර්ෂය සඳහා තක්සේරු කරන ලද පළාත් පාලන ආයතන සඳහා මාරු කිරීම් - 2018

(රු.'000.)

| පළාත | පළාත් පාලන ආයතන වෙත මාරු කිරීම් |
|--------------|---------------------------------|
| බස්නාහිර | 8,417,426 |
| මධ්‍යම | 2,393,076 |
| දකුණ | 2,186,851 |
| උතුර | 1,724,498 |
| වයඹ | 1,821,403 |
| උතුරු මැද | 772,098 |
| ඌව | 1,144,118 |
| සබරගමුව | 1,229,475 |
| නැගෙනහිර | 1,528,393 |
| එකතුව | 21,217,338 |

මූලාශ්‍රය: 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු, මුදල් කොමිෂන් සභාව

5. පළාත් ආදායම්

පළාත් ආදායම් ප්‍රධාන මූලාශ්‍ර දෙකකින් උත්පාදනය වේ.

- I. මධ්‍යම රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම්
- II. බලය පවරන ලද මූලාශ්‍ර ඔස්සේ පළාත් විසින් එකතු කරනු ලබන ආදායම්

5.1 මධ්‍යම රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම්

මහා භාණ්ඩාගාරය විසින් 2010 දෙසැම්බර් මස 29 වන දින නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2010 අනුව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යන ජාතික මට්ටමේ ආදායම් එකතු කිරීමේ ආයතන විසින් එකතු කරනු ලබන ආදායම් පහත දැක්වෙන ප්‍රතිශත යටතේ පළාත් වෙත මාරු කිරීම කළ යුතු වේ.

- a. ජාතිය ගොඩනැගීමේ බදු(NBT) – 33 1/3%
- b. මුද්දර ගාස්තු - 100%
- c. වාහන ලියාපදිංචි ගාස්තු - 70% (පෙර පැවති 60% වෙනුවට)

ජාතිය ගොඩනැගීමේ බදු සහ මුද්දර ගාස්තු මගින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම් පහත වගු අංක 7 සහ 8 හි දක්වා ඇති ප්‍රතිශත අගයන්ට අනුව පළාත් අතර බෙදා වෙන් කරනු ලැබේ.

වගුව 7: ජාතිය ගොඩනැගීමේ බදු සහ මුද්දර ගාස්තු පළාත් අතර බෙදා වෙන්කරනු ලබන ප්‍රතිශත

| පළාත | ප්‍රතිශතය (%) |
|-----------|---------------|
| බස්නාහිර | 48 |
| මධ්‍යම | 09 |
| දකුණ | 09 |
| වයඹ | 09 |
| සබරගමුව | 05 |
| උතුරු මැද | 05 |
| ඌව | 05 |
| නැගෙනහිර | 05 |
| උතුර | 05 |
| එකතුව | 100 |

සටහන :- මෙම ප්‍රතිශතයන් මහා භාණ්ඩාගාරය විසින් මුදල් කොමිෂන් සභාවේ එකඟතාවය පරිදි කාලානුරූපීව වෙනස් කරනු ඇත.

වගුව 8: රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම්

(රු.මි.)

| පළාත | 2016 | | | 2017 | | |
|--------------|---------------|---------------|------------|---------------|------------------------------------|-----------|
| | ඉලක්කය | මාරු කිරීම | % | ඉලක්කය | මාරු කිරීම (2017 මැයි මස දක්වා) | % |
| බස්නාහිර | 17,568 | 18,248 | 104 | 22,080 | 10,089 | 46 |
| මධ්‍යම | 3,294 | 3,439 | 104 | 4,140 | 1,631 | 39 |
| දකුණ | 3,294 | 3,388 | 103 | 4,140 | 1,497 | 36 |
| උතුර | 1,830 | 1,873 | 102 | 2,300 | 958 | 42 |
| වයඹ | 3,294 | 3,465 | 105 | 4,140 | 1,697 | 41 |
| උතුරු මැද | 1,830 | 2,064 | 113 | 2,300 | 800 | 35 |
| ඌව | 1,830 | 1,915 | 105 | 2,300 | 948 | 41 |
| සබරගමුව | 1,830 | 1,952 | 107 | 2,300 | 958 | 42 |
| නැගෙනහිර | 1,830 | 1,924 | 105 | 2,300 | 958 | 42 |
| එකතුව | 36,600 | 38,267 | 105 | 46,000 | 19,538 | 42 |

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව - මහා භාණ්ඩාගාරය, පළාත් සභා විසින් ඉදිරිපත් කරන ලද දත්ත

5.2 විමධ්‍යගත මූල්‍ය ඔස්සේ එකතු කරනු ලබන ආදායම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයේ නවවැනි උපෙල්බනයේ පරිච්ඡේද අංක 36.1 සිට 36.20 දක්වා ඇති ලේඛනය යටතේ පළාත් විසින් බදු ආදායම් සහ බදු නොවන ආදායම් උපයනු ලබයි. පළාත් ආදායම් මූල්‍ය යටතේ මෝටර් රථ වාහන බලපත්‍ර ගාස්තු, සුරා බදු, මුද්දර බදු සහ උසාවි දඩ ප්‍රධාන තැනක් ගනී. පළාත් විසින් එකතුකරනු ලබන මුද්දර ගාස්තු සහ උසාවි දඩ පළාත් පාලන ආයතන වෙත මාරු කරනු ලැබේ.

2017 වර්ෂයේ මැයි මාසය තෙක් විමධ්‍යගත මූල්‍ය ඔස්සේ එකතු කරන ලද ආදායම් පිළිබඳ විස්තර වගු අංක 9 මගින් දක්වා ඇත.

සියලුම ආදායම් මූල්‍ය අතුරින් මෝටර් රථ වාහන බලපත්‍ර ගාස්තු, මුද්දර ගාස්තු වලට වඩා ඉහළ දායකත්වයක් පෙන්වයි. (2016 වර්ෂයේදී විමධ්‍යගත මූල්‍ය මගින් පළාත් විසින් එකතුකරන ලද ආදායම් ඇමුණුම අංක 5 මගින් ලබා දී ඇත.)

වගුව 9: විමධ්‍යගත මූල්‍ය ඔස්සේ එකතු කරනු ලබන ආදායම් (මැයි මාසය දක්වා) 2017

(රු.'000)

| පළාත | 2017 ඉලක්කය (මුද්දර බදු සහ උසාවි දඩ ඇතුළත්ව) | විමධ්‍යගත මූල්‍ය ඔස්සේ එකතු කරනු ලබන ආදායම් | | | | | | එකතුව |
|--------------|---|---|---------------------------------------|----------------|------------------|------------------|----------------|-------------------|
| | | ව්‍යපාර පිරිවැටුම් බදු * | මෝටර් රථ වාහන බලපත්‍ර ගාස්තු | සුරා බදු | අනෙකුත් ** | මුද්දර බදු | උසාවි දඩ | |
| බස්නාහිර | 22,800,000 | 10,950 | 1,500,040 | 269,320 | 564,100 | 5,000,000 | 250,000 | 7,594,410 |
| මධ්‍යම | 3,314,000 | 820 | 345,867 | 146,315 | 126,287 | 695,043 | 26,233 | 1,340,565 |
| දකුණ | 3,175,000 | - | 400,000 | 34,667 | 128,916 | 536,000 | 75,000 | 1,174,583 |
| උතුර | 1,068,000 | - | 125,000 | 18,750 | 277,905 | 1,250 | 22,080 | 444,985 |
| වයඹ | 3,648,500 | 654 | 505,716 | 59,097 | 179,448 | 739,169 | 111,546 | 1,595,630 |
| උතුරු මැද | 1,251,000 | 275 | 220,859 | 42,869 | 138,736 | 65,997 | 67,836 | 536,572 |
| ඌව | 1,140,000 | 625 | 160,417 | 52,754 | 113,009 | 116,667 | 41,667 | 485,139 |
| සබරගමුව | 1,750,000 | - | 260,417 | 46,458 | 80,625 | 237,500 | 66,667 | 691,667 |
| නැගෙනහිර | 1,175,000 | - | 170,835 | 31,770 | 88,225 | 157,085 | 41,665 | 489,580 |
| එකතුව | 39,321,500 | 13,324 | 3,689,150 | 702,001 | 1,697,251 | 7,548,711 | 702,693 | 14,353,130 |

මූලාශ්‍රය : පළාත් සභා මාසික ආදායම් වාර්තා- 2017

* 2010 වසරේ සිට ලැබිය යුතු වූ පිරිවැටුම් බදු

** අනෙකුත් ආදායම් කුල බදු කුලී, පොලී විභාග ගාස්තු, ප්‍රාග්ධන වත්කම් විකිණීමේ ආදායම, ඔට්ටු ආදායම් යනාදිය අන්තර්ගත වේ.

5.3 ආදායම් ඇස්තමේන්තු 2018

ආදායම් ඇස්තමේන්තු සකස් කිරීමේදී ප්‍රධාන මූල්‍ය දෙකක් පදනම් කර ගනී. එනම් , මධ්‍යම රජය මගින් පළාත් වෙත මාරුකරනු ලබන ආදායම් සහ විමධ්‍යගත මූල්‍ය මගින් පළාත් විසින් එකතු කිරීමට අපේක්ෂිත ආදායමයි. මෙම මූල්‍ය දෙක මගින් එකතුකිරීමට අපේක්ෂිත ආදායම අදාළ වර්ෂයේ තක්සේරු කරනලද පුනරාවර්තන වියදම් අවශ්‍යතාවයෙන් අඩු කරනු ලැබේ. මෙම ආදායම් ඇස්තමේන්තු සකස් කිරීමේදී මුදල් කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ පළාත් සභා එක්ව උපදේශාත්මක ක්‍රියාවලියක් සිදුකරයි.

5.3.1 මධ්‍යම රජය මගින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම්.

අංක 01/2010 දරන 2010.12.29 දිනැති රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛයට අනුව වාර්ෂිකව පළාත් වෙත මධ්‍යම රජය මගින් මාරු කිරීමට අපේක්ෂිත ආදායම පිළිබඳව මහා භාණ්ඩාගාරය විසින් තීරණය කරනු ලබයි. 2018 වර්ෂයේදී මෙලෙස මධ්‍යම රජය මගින් පළාත් වෙත මාරුකිරීමට අපේක්ෂිත ආදායම රු.මි.55,000 කි. 2018 වර්ෂයේදී මෙලෙස පළාත් වෙත මාරුකිරීමට අපේක්ෂිත ආදායම් ප්‍රතිශතය පිළිබඳව මුදල් කොමිෂන් සභාව සහ මහා භාණ්ඩාගාරය විසින් පහත පරිදි එකඟත්වයට පැමිණ ඇත. 2018 වසරේදී

මධ්‍යම රජය විසින් පළාත් වෙත මාරු කිරීමට අපේක්ෂා කරනු ලබන ආදායම පිළිබඳව වගු අංක 10 හි දක්වා ඇත.

වගුව 10 : මධ්‍යම රජය විසින් පළාත් වෙත මාරු කිරීමට අපේක්ෂා කරනු ලබන ආදායම - 2018

(රු.මි.)

| පළාත | මාරුකිරීම් | පළාත් ප්‍රතිශතය |
|--------------|---------------|-----------------|
| බස්නාහිර | 26,400 | 48 |
| මධ්‍යම | 4,950 | 9 |
| දකුණ | 4,950 | 9 |
| උතුර | 2,750 | 5 |
| වයඹ | 4,950 | 9 |
| උතුරු මැද | 2,750 | 5 |
| ඌව | 2,750 | 5 |
| සබරගමුව | 2,750 | 5 |
| නැගෙනහිර | 2,750 | 5 |
| එකතුව | 55,000 | 100 |

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව

5.3.2 විමධ්‍යගත මූලාශ්‍ර මගින් එකතු කිරීමට අපේක්ෂිත ආදායම් 2018

මුද්දර බදු සහ උසාවි දඩ ඇතුළත්ව විමධ්‍යගත මූලාශ්‍ර මගින් පළාත් විසින් එකතු කිරීමට අපේක්ෂිත ආදායම රු.මි.43,162කි. එම ආදායම මුද්දර බදු සහ උසාවි දඩ හැර රු.මි.18,165 කි. 2018 වසරේදී අපේක්ෂිත ආදායම් පිළිබඳව වගු අංක 11 හි සඳහන් වේ.

වගුව 11: අපේක්ෂිත ආදායම් 2018

(රු.මි.)

| පළාත | ආදායම් පුරෝකථනය මුද්දර ගාස්තු සහ උසාවි දඩ සහිතව | | | ආදායම් පුරෝකථනය මුද්දර ගාස්තු සහ උසාවි දඩ රහිතව | | |
|--------------|---|------------------------------|--|---|------------------------------|--|
| | පළාත් ඇස්තමේන්තුව | මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය | මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය පළාත් % ලෙස | පළාත් ඇස්තමේන්තුව | මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය | මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය පළාත් % ලෙස |
| බස්නාහිර | 23,437 | 23,725 | 54.4 | 7,012 | 7,300 | 40.2 |
| මධ්‍යම | 3,410 | 3,492 | 8.0 | 1,665 | 1,725 | 9.5 |
| දකුණ | 3,581 | 4,010 | 9.2 | 1,681 | 1,910 | 10.5 |
| උතුර | 1,180 | 1,220 | 2.8 | 725 | 750 | 4.1 |
| වයඹ | 4,290 | 4,340 | 10.0 | 1,900 | 1,940 | 10.7 |
| උතුරු මැද | 1,358 | 1,490 | 3.4 | 1,013 | 1,100 | 6.1 |
| ඌව | 1,231 | 1,570 | 3.6 | 636 | 1,090 | 6.0 |
| සබරගමුව | 1,892 | 2,245 | 5.1 | 1,142 | 1,430 | 7.9 |
| නැගෙනහිර | 1,270 | 1,520 | 3.5 | 750 | 920 | 5.1 |
| එකතුව | 41,649 | 43,612 | 100.0 | 16,524 | 18,165 | 100.0 |

මූලාශ්‍රය: පළාත් අයවැය ඇස්තමේන්තු 2018 සහ මුදල් කොමිෂන් සභා ඇස්තමේන්තුව

2018 වර්ෂයේදී මුද්දර ගාස්තු සහ උසාවි දඩ ලෙස පළාත් පාලන ආයතන වෙත මාරු කිරීමට අපේක්ෂිත අදායම රු.මි.25,597 කි. වග අංක 12 යටතේ පළාත් පාලන ආයතන වෙත ඒ ඒ පළාත් සභාව විසින් මාරු කිරීමට අපේක්ෂිත ආදායම පිළිබඳව තොරතුරු දක්වා ඇත.

වගුව 12: 2018 වර්ෂයේදී මුද්දර බදු සහ උසාවි දඩ ලෙස පළාත් පාලන ආයතන වෙත මාරු කිරීමට අපේක්ෂිත අදායම

(රු.මි.)

| පළාත | මුද්දරබදු | උසාවි දඩ | එකතුව | පළාත් ප්‍රතිශතය |
|--------------|---------------|--------------|---------------|-----------------|
| බස්නාහිර | 15,500 | 925 | 16,425 | 64.2 |
| මධ්‍යම | 1,670 | 97 | 1,767 | 6.9 |
| දකුණ | 1,850 | 250 | 2,100 | 8.2 |
| උතුර | 480 | 140 | 620 | 2.4 |
| වයඹ | 2,000 | 400 | 2,400 | 9.4 |
| උතුරු මැද | 165 | 225 | 390 | 1.5 |
| ඌව | 350 | 130 | 480 | 1.9 |
| සබරගමුව | 650 | 165 | 815 | 3.2 |
| නැගෙනහිර | 450 | 150 | 600 | 2.3 |
| එකතුව | 23,115 | 2,482 | 25,597 | 100.0 |

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

6. ප්‍රතිපත්ති නිර්දේශයන්

- රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ජාතික අයවැයෙන් පළාත් සභා වලට වෙන් වන සුළු ප්‍රතිපාදන ප්‍රමාණය පමණක් තාර්කික ක්‍රමවේදයක් මඟින් පළාත් අතර බෙදා හැරීම ඵලදායී නොවේ. එබැවින්, ජාතික අමාත්‍යාංශ විසින් පළාත් සංවර්ධනය සඳහා යොදවන අරමුදල් ද ඒ ඒ පළාත් වලට අදාළව මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලද අනුපාත සලකා බලා පළාත් අතර වෙන් කිරීමට නිර්දේශ කරනු ලැබේ.
- විමධ්‍යගත විෂයයන් යටතට ගැනෙන අංශ සංවර්ධනය සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන පළාත් සභා හරහා ලබා දීම නිර්දේශ කෙරේ. රේඛීය අමාත්‍යාංශ මඟින් හඳුනාගන්නා ලද විමධ්‍යගත විෂයයන් යටතට ගැනෙන ව්‍යාපෘති ඇතොත් එම ව්‍යාපෘතීන්ද පළාත් සභා හරහා ක්‍රියාත්මක කළ යුතු වේ. මෙමඟින් කාර්යයන් හා අරමුදල් ද්විකරණය වීම අවම වීම තුළින් ඵලදායී ලෙස අරමුදල් උපයෝජනය හා ආයෝජන වල විනිවිදභාවය හා වගවීම පවත්වාගත හැකිවනු ඇත.
- තුළිත ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රියාවලියේදී, දුර්වල අන්තර් රාජ්‍ය මූල්‍ය සබඳතා හා සම්බන්ධීකරණය නිසා රාජ්‍ය අරමුදල් වෙන් කිරීම හා පළාත් අතර ආයෝජන සම්බන්ධ තොරතුරු නොමැති බව නිරීක්ෂණය වේ. ජාතික සැලසුම්කරණයේදී පොදු සැලසුම් රාමුවක් නොතිබීම ඵලදායී තීරණ ගැනීමේ ක්‍රියාවලියකට බලපාන ප්‍රධාන ගැටළුවකි. එබැවින්, බලය බෙදා හැරීමේ සංකල්පයට හානියක් නොවන පරිදි ජාතික හා උප ජාතික සැලසුම්කරණය සඳහා පොදු සැලසුම් රාමුවක් ස්ථාපනය කිරීම නිර්දේශ කරනු ලැබේ. තවද ව්‍යාපෘති කළමනාකරණ හා මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගනු ලබන ජාතික හා උප ජාතික මට්ටමේ කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) මගින් සැලසුම්කරණයට හා මෙහෙයුම්කරණයට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවනු ඇත.
- ජාතික ප්‍රතිපත්තීන් හා ප්‍රමුඛතාවයන්ට අනුගත වෙමින් පළාත් සභා වලට මෙන්ම රේඛීය අමාත්‍යාංශවලට වෙන් වන ප්‍රතිපාදන අයෝජනය කරමින් සංවර්ධන කාර්යයන් ඉටු කරලීමෙහි ලා පළාත් සභා විසින් ප්‍රධාන කාර්යයක් ඉටු කරනු ලබයි. එහෙයින් , පළාත් සභාවලට වෙන්වන සුනරාවර්තන වියදම් මඟින් පළාත් සභාවල සංවර්ධන කාර්යයන්ට මෙන්ම රේඛීය අමාත්‍යාංශවල සංවර්ධන කාර්යයන්ටද අවශ්‍ය මානව සම්පත් සපයනු ලබයි. ඒ අනුව, පළාත් සභාවල මානව සම්පත් සංවර්ධනය කිරීම පිළිබඳ ඉහළ අවධානයක් යොමු කිරීමට නිර්දේශ කෙරේ. ඒ අනුව තත්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ ඇගයීම ප්‍රවර්ධනය කිරීම තුළින් සංවර්ධන ව්‍යාපෘති ඵලදායීව කළමණාකරනය කළ හැකිවනු ඇත.
- මේ වන විට කාර්තුවකට ආදායම රුපියල් මිලියන තුනක් ඉක්මවා ඇති ව්‍යාපාර ආයතන පමණක් ජාතික මට්ටමින් රැස් කරනු ලබන ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් වන අතර, රුපියල් මිලියන තුනකට අඩු මුදලක් උපයනු ලබන ව්‍යාපාර කාර්තුමය ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. එබැවින් කාර්තුවකට රු.මි. 3ට අඩු ආදායමක් උපයනු ලබන ව්‍යාපාර ආයතන වලින් බදු අයකර ගැනීම සඳහා පළාත් සභාවලට බලය දිය යුතු බවට නිර්දේශ කෙරේ. පෞද්ගලික පාසල්, පෞද්ගලික උපකාරක පංති, දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන , සෞඛ්‍ය සේවා සපයන්නන්, වෘත්තීය සේවා සපයන්නන් වැනි මෙතෙක් භාවිතා නොකරන ලද ආදායම් මූලාශ්‍ර ඔස්සේ බදු අය කිරීම තුළින් පළාත් ආදායම් ප්‍රවර්ධනය කර ගැනීමට ද නිර්දේශ කරනු ලැබේ.

- ප්‍රතිලාභීන්ගේ කැපවීම සහ ආයෝජනයන්ගේ නිරසාරභාවය සහතික කිරීම සඳහා ප්‍රතිලාභීන්ට සෘජු ප්‍රදාන ලබා දෙන ජාතික හා පළාත් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවලදී 25% - 50% ප්‍රතිශතයක් ප්‍රතිලාභී දායකත්වය ලෙස ලබා ගැනීම අනිවාර්ය කිරීම නිර්දේශ කරනු ලැබේ.
- ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා පෞද්ගලික පාසල් සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය හා විධිමත් ලෙස මෙහෙයවීම නිර්දේශ කරනු ලැබේ.
- සිසුන්ගේ කුසලතා සංවර්ධනය සඳහා නිසි මග පෙන්වීමක් රජයේ අධ්‍යාපනය තුළින් ලබාදීමට නිර්දේශ කරනු ලැබේ.
- ස්වභාවික විපත් හේතුවෙන් විනාශයට පත් වූ විමධ්‍යගත විෂයයන්ට අයත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් පළාත් අයවැයෙන් වෙන් කිරීම නිර්දේශ කරනු ලැබේ.
- පසුගාමී ග්‍රාමීය ප්‍රදේශවල ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින පුද්ගලික ආයෝජකයින් සඳහා ආකර්ෂණීය දිරිගැන්වීමේ පැකේජයක් හඳුන්වා දීම නිර්දේශ කරනු ලැබේ. යෝජිත දිරිගැන්වීමේ පැකේජය, පොලී සහනාධාර, බදු නිදහස් කිරීම්, බදු සහන, සහනදායී ණය යෝජනා ක්‍රම සහ ඒ හා සමාන සහනදායී ක්‍රම වල සංකලනයක් විය යුතුය. සාමාන්‍ය ජනතාවගේ දිවි පෙවෙත නගා සිටුවීම සඳහා අවශ්‍යවන සමාජ යටිතල පහසුකම් සපයන ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු වීමට ද මෙය රුකුලක් වනු ඇත.
- ජාතික මට්ටමේ මහා පරිමාණ ව්‍යාපෘති සමග ආර්ථික වර්ධන කේන්ද්‍රයන් සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව සලකා බලමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශේෂ වෙන් කිරීමක් අයවැය තුළ ඇති කිරීම තුළින් ප්‍රාදේශීය පෞද්ගලික ආයෝජන සඳහා පහසුකම් සැපයීමට නිර්දේශ කරනු ලැබේ.

උදිත එච්. පලිභක්කාර

පත් කළ සාමාජික හා සභාපති

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

නිලබලයෙන් සාමාජික සහ මහ බැංකු අධිපති , ශ්‍රී ලංකා මහ බැංකුව

ආර්.එච්.එස්.සමරතුංග

නිලබලයෙන් සාමාජික සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්

වී.කනගසභාපති

පත් කළ සාමාජික

එච්.එම්.සර්වලා

පත් කළ සාමාජික

ඇමුණුම 1 : සාමූහික ප්‍රදාන වෙන් කිරීම් හා අරමුදල් නිදහස් කිරීම් - 2013-2017

(රු.මි.)

| පළාත | 2013 | | 2014 | | 2015 | | 2016 | | 2017 | |
|--------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|---------------------------------------|
| | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් (2017 ජුනි මස දක්වා) |
| බස්නාහිර | 8,502 | 9,691 | 11,699 | 11,699 | 18,842 | 18,842 | 21,744 | 21,741 | 14,867 | 7,430.36 |
| මධ්‍යම | 14,864 | 15,687 | 17,917 | 17,917 | 23,542 | 23,542 | 23,375 | 23,374 | 22,489 | 11,510.17 |
| දකුණ | 12,908 | 13,586 | 15,785 | 15,785 | 21,459 | 21,459 | 20,508 | 20,507 | 19,204 | 9,900.59 |
| උතුර | 10,075 | 10,795 | 12,642 | 12,642 | 16,268 | 16,268 | 16,757 | 16,754 | 16,477 | 8,120.67 |
| වයඹ | 14,118 | 14,846 | 16,413 | 16,413 | 21,705 | 21,634 | 20,829 | 20,821 | 21,587 | 11,034.34 |
| උතුරු මැද | 7,346 | 7,765 | 10,594 | 10,594 | 13,616 | 13,616 | 14,174 | 13,722 | 13,526 | 6,772.26 |
| ඌව | 10,263 | 10,758 | 12,500 | 12,500 | 16,237 | 16,237 | 16,422 | 16,249 | 15,899 | 7,941.34 |
| සබරගමුව | 13,088 | 13,606 | 14,809 | 14,809 | 18,410 | 18,410 | 18,219 | 18,218 | 19,195 | 9,434.07 |
| නැගෙනහිර | 11,635 | 12,066 | 13,784 | 13,784 | 17,745 | 17,475 | 17,166 | 16,996 | 17,361 | 8,765.15 |
| එකතුව | 102,800 | 108,801 | 126,143 | 126,143 | 167,554 | 167,483 | 169,195 | 168,382 | 160,605 | 80,908.95 |

ඇමුණුම 2: පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන වෙන් කිරීම් හා අරමුදල් නිදහස් කිරීම් - 2013-2017

(රු.මි.)

| පළාත | 2013 | | 2014 | | 2015 | | 2016 | | 2017 | |
|--------------|---------------|---------------|---------------|---------------|---------------|-----------------|---------------|---------------|----------------|-------------------------------------|
| | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් * | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් ** | නිදහස් කිරීම් 2017 ජුනි මස දක්වා |
| බස්නාහිර | 1,701 | 1,062 | 2,280 | 1,078 | 2,598 | 2,641 | 3,640 | 1,400 | 765 | 200 |
| මධ්‍යම | 3,254 | 889 | 3,497 | 1,264 | 3,879 | 2,575 | 4,751 | 1,353 | 1,169 | 1,200 |
| දකුණ | 1,634 | 785 | 1,715 | 1,049 | 3,997 | 2,211 | 3,976 | 874 | 1,168 | 1,159 |
| උතුර | 3,692.7 | 836 | 5,551 | 1,328 | 5,038 | 2,399 | 8,343 | 1,800 | 1,657 | 1,397 |
| වයඹ | 1,867 | 765 | 2,120 | 1,933 | 2,500 | 2,151 | 4,334 | 1,505 | 1,228 | 1,200 |
| උතුරු මැද | 2,139.5 | 741 | 3,043 | 1,054 | 2,230 | 2,658 | 4,065 | 1,550 | 1,448 | 1,360 |
| ඌව | 2,596 | 838 | 3,543 | 2,282 | 3,361 | 2,229 | 3,570 | 1,100 | 1,682 | 1,488 |
| සබරගමුව | 2,765 | 795 | 4,245 | 1,684 | 4,360 | 2,966 | 4,061 | 1,042 | 1,365 | 1,050 |
| නැගෙනහිර | 4,915 | 1,062 | 3,206 | 1,595 | 2,469 | 1,830 | 4,267 | 1,510 | 1,544 | 1,059 |
| එකතුව | 24,564 | 7,773 | 29,200 | 13,267 | 30,432 | 21,660 | 41,007 | 12,135 | 12,026 | 10,112 |

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව හා මහා භාණ්ඩාගාරය

සටහන : අරමුදල් වෙන් කිරීම් - සංවර්ධන ව්‍යාපෘතිද ඇතුළත්ව

නිදහස් කිරීම් - පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පමණි .

* පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදාන ඇතුළුව

** පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පමණි.

ඇමුණුම 3: උපමාන පාදක ප්‍රදාන වෙන් කිරීම් හා අරමුදල් නිදහස් කිරීම් - 2013-2017

(රු.මි.)

| පළාත | 2013 | | 2014 | | 2015 | | 2016 | | 2017 | |
|-----------|--------------|---------------|--------------|---------------|--------------|-----------------|--------------|---------------|--------------|----------------------------------|
| | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් * | වෙන් කිරීම් | නිදහස් කිරීම් | වෙන් කිරීම් | නිදහස් කිරීම් 2017 ජුනි මස දක්වා |
| බස්නාහිර | 370 | 370 | 475 | 292.5 | 525 | 2,641 | 460 | 200 | 254 | 100 |
| මධ්‍යම | 321 | 192 | 430 | 129 | 500 | 2,575 | 423 | 117 | 389 | 200 |
| දකුණ | 295 | 177 | 380 | 255 | 385 | 2,211 | 413 | 369 | 388 | 150 |
| උතුර | 195 | 195 | 280 | 280 | 400 | 2,399 | 475 | 437 | 551 | 229 |
| වයඹ | 270 | 162 | 350 | 290 | 425 | 2,151 | 375 | 360 | 408 | 200 |
| උතුරු මැද | 230 | 742 | 350 | 192 | 375 | 2,658 | 400 | 400 | 482 | 200 |
| ඌව | 240 | 144 | 330 | 179 | 375 | 2,229 | 475 | 415 | 560 | 200 |
| සබරගමුව | 252 | 151 | 335 | 335 | 400 | 2,966 | 514 | 293 | 454 | 200 |
| නැගෙනහිර | 217 | 130 | 340 | 227 | 400 | 1,830 | 465 | 445 | 514 | 200 |
| එකතුව | 2,390 | 2,264 | 3,270 | 2,180 | 3,785 | 21,660 | 4,000 | 3,035 | 4,000 | 1,679 |

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව හා මහා භාණ්ඩාගාරය

* පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදාන ඇතුළුව

ඇමුණුම 4: 2017 වර්ෂයේ සංඛ්‍යානමය ක්‍රමවේදයට තෝරා ගන්නා ලද විචල්‍යයන්

| පළාත | ජනගහනය - 2015 ('000) | පළාත් දළ දේශීය නිෂ්පාදිතය -2014 (රු.මි.) | දරිද්‍රතා අනුපාතය 2012/13 | මධ්‍යනය මාසික ඒක පුද්ගල අදායම 2012/13 (රු.) | එක් වෛද්‍ය-වරයෙකුගේ සේවය ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2013 | විද්‍යා විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන අපේක්ෂකයින් සංඛ්‍යාව - පළාත අනුව % -2015 |
|-------------|----------------------|--|---------------------------|---|---|--|
| බස්නාහිර | 5979 | 4,320 | 2.0 | 10,567 | 797 | 29.6 |
| මධ්‍යම | 2658 | 1,073 | 6.6 | 7,150 | 954 | 11.6 |
| දකුණ | 2556 | 1,112 | 7.7 | 7,624 | 1272 | 17.9 |
| උතුර | 1094 | 367 | 10.9 | 5,540 | 1103 | 5.2 |
| වයඹ | 2448 | 1,100 | 6.0 | 7,927 | 1511 | 10.4 |
| උතුරු මැද | 1312 | 523 | 7.3 | 7,824 | 1533 | 4.6 |
| ඌව | 1316 | 511 | 15.4 | 6,110 | 1470 | 5.4 |
| සබරගමුව | 1988 | 689 | 8.8 | 7,229 | 1477 | 9.8 |
| නැගෙනහිර | 1615 | 597 | 11.0 | 5,385 | 1178 | 5.6 |
| ශ්‍රී ලංකාව | 20,966 | 10,292 | 6.7 | 7,881 | 1,081 | 100 |

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

ඇමුණුම 5 : පළාත් ආදායම් එකතු කිරීමේ මූලාශ්‍ර - 2016

(රු. '000)

| පළාත | ඉලක්කය - 2016 මුද්දර බදු සහ උසාවි දඩ ඇතුළත්ව | බලය පවරන ලද මූලාශ්‍ර ඔස්සේ පළාත විසින් එකතු කරනු ලබන ආදායම් | | | | | | එකතුව |
|--------------|--|---|------------------------------|------------------|-------------------|-------------------|------------------|-------------------|
| | | ව්‍යාපාර පිරිවැටුම් බදු * | මෝටර් රථ වාහන බලපත්‍ර ගාස්තු | සුර බදු | අනෙකුත් ආදායම් ** | මුද්දර බදු | උසාවි දඩ | |
| බස්නාහිර | 18,000,000 | 29,210 | 3,869,420 | 812,100 | 2,125,240 | 15,214,230 | 905,080 | 22,955,280 |
| මධ්‍යම | 2,750,000 | 5,006 | 851,458 | 430,632 | 395,998 | 1,658,681 | 93,232 | 3,435,007 |
| දකුණ | 2,839,700 | 1,521 | 703,339 | 196,538 | 444,421 | 1,714,038 | 21,284 | 3,081,141 |
| උතුර | 410,300 | - | 305,484 | 42,483 | 198,604 | 519,296 | 176,744 | 1,242,611 |
| වයඹ | 3,070,000 | 3,415 | 1,234,279 | 154,911 | 359,778 | 1,778,934 | 386,269 | 3,917,586 |
| උතුරු මැද | 1,145,000 | 983 | 481,971 | 67,433 | 566,711 | 161,767 | 209,851 | 1,488,716 |
| ඌව | 855,000 | 1,532 | 386,955 | 118,573 | 431,545 | 316,217 | 126,663 | 1,381,485 |
| සබරගමුව | 1,390,000 | 1,851 | 671,969 | 123,639 | 558,629 | 619,673 | 162,191 | 2,137,952 |
| නැගෙනහිර | 940,000 | - | 455,070 | 82,085 | 283,081 | 434,197 | 135,063 | 1,389,496 |
| එකතුව | 31,400,000 | 43,517 | 8,959,945 | 2,028,394 | 5,364,006 | 22,417,034 | 2,216,377 | 41,029,273 |

මූලාශ්‍රය: පළාත් මාසික ආදායම් වාර්තා -2016

*2010 සිට හිඟ ව්‍යාපාර පිරිවැටුම් බදු එකතුව

**අනෙකුත් ආදායම් යටතේ බදු කුලී,පොලිය,විභාග ගාස්තු ,ස්ථාවර වත්කම් විකිණීම,ඔට්ටු බදු, යනාදිය ඇතුළත් වේ.